



4වන මහල, සෙත්තිරිපාය, බත්තරමුල්ල.
4வதுமாடி, செத்திரிபாய பத்தரமுல்ல
4th floor, Sethsiripaya, Battaramulla



දිවිනූගුම සංවර්ධන දෙපාර්තමේන්තුව
வாழ்வின்றழுச்சி அபிவிருத்தி திணைக்களம்
Department of Divineguma Development

මගේ අංකය } DDD/HO/MF/05/02/08
எனது இல } /දිරිය මාස:
My No }

ඔබේ අංකය }
உமது இல }
Your No }

දිනය } 2016/02
திகதி }
Date }

දිවිනූගුම ප්‍රජා මූල බැංකු චක්‍රලේඛ අංක :- දි.ප්‍ර.බැ. 2016/01

දිවිනූගුම ප්‍රජා මූල බැංකු සමිති කළමනාකරුවන් / ප්‍රජා මූල බැංකු කළමනාකරුවන් වෙත.

ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින්, දිරියමාතා ඉතුරුම් තැන්පතු ප්‍රවර්ධන වැඩසටහන - 2016

1. හැඳින්වීම.

2016 මාර්තු 08 ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින්, දිවිනූගුම ප්‍රජා මූල බැංකු හරහා දිරියමාතා ඉතුරුම් තැන්පතු ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කරනු ලබයි.

අපගේ කාන්තාව / ගෘහණිය ගෘහ පාලනය හරහා සකසුවීමට මුල්තැන ලබාදෙන අතර, එම ආදර්ශය තවදුරටත් පෝෂණය කරමින් ඉතුරුම් තැන්පතු අංශයෙන් ඇයව නව පරිචයකට යොමුකර, ඔවුන්ගේ ආර්ථික තත්වය තිරසාර කිරීමටත්, එහි ආර්ථික ප්‍රතිලාභ රටක සංවර්ධනයට යොමු කිරීමට දිරියමාතා ගිණුම් සඳහා තැන්පතු රැස්කිරීමටත්, නව ගිණුම් ආරම්භ කිරීමට යොමු කිරීම මෙම ප්‍රවර්ධන වැඩසටහනින් අපේක්ෂා කෙරේ.

2. අපේක්ෂිත ඉතුරුම් ප්‍රවර්ධන වැඩසටහන

- 2.1. දීප ව්‍යාප්ත දිවිනූගුම ප්‍රජා මූල බැංකු 1074 පුරා ඉතුරුම් වැඩසටහන දියත් කළ යුතුය. මෙම ඉතුරුම් ප්‍රවර්ධන වැඩසටහන දිරියමාතා ඉතුරුම් තැන්පතු ගිණුම් සඳහා පමණක් තැන්පතු රැස්කරන අතර, එමඟින් රු. මිලියන 200 ක තැන්පතු රැස්කිරීමට අපේක්ෂිතය.
- 2.2. සමස්ත ඉලක්කය දිවිනූගුම ප්‍රජා මූල බැංකු අතර සමානුපාතිකව බෙදී යන අතර, එක් දිවිනූගුම ප්‍රජා මූල බැංකුවක් අවම වශයෙන් රු. 200,000/- ක තැන්පතු මුදලක් රැස් කිරීමට කටයුතු කළ යුතුය.
- 2.3. දීප ව්‍යාප්තව දිරියමාතා ඉතුරුම් ගිණුම් 25000 අළුතින් ආරම්භ කිරීමට ඉලක්ක කරන අතර, නව සහනාධාර ලැබීමට සුදුසුකම් ලබන පවුල් වල කාන්තාවන් ඇතුළු සියළුම කාන්තාවන් ඉලක්ක කර මෙම ඉතුරුම් ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කළ යුතුය. මෙහි දී එක් එක් දිවිනූගුම ප්‍රජා මූල බැංකුවක් අළුතින් දිරියමාතා ගිණුම් 25 ක් ආරම්භ කිරීමට කටයුතු කළ යුතුය.
- 2.4. දිවිනූගුම ප්‍රජා මූල බැංකු වල අක්‍රීය ගිණුම් ලෙස හඳුනාගෙන ඇති සියළුම දිරියමාතා ගිණුම් නැවත සක්‍රීය ගිණුම් බවට පත් කිරීම ද මෙමඟින් අපේක්ෂා කෙරේ.

- 2.5. ජාතික ඉලක්ක සපුරා ගැනීමට එක් එක් දිවිනැගුම ප්‍රජා මූල බැංකු සඳහා ඉලක්ක දී ඇති අතර, එම ඉලක්ක සාර්ථකව සපුරා ගැනීමට බැංකු බල ප්‍රදේශයට අයත් සියලුම වසම් අතරේ ඉලක්ක ලබා දිය යුතුය.
- 2.6. දිවිනැගුම ප්‍රජා මූල බැංකු වල ඉලක්ක, එකතු කර දිවිනැගුම ප්‍රජා මූල සමිතියේ ඉලක්කය සකස් කර ගත යුතුය.

3. ප්‍රවර්ධන වැඩසටහනෙහි කාල සීමාව

2016 මාර්තු 08 දින සිට 15 දක්වා කාලය පුරාවට ප්‍රවර්ධන වැඩසටහන දියත් කර ඉලක්ක සපුරා ගත යුතුය.

4. ප්‍රචාරණ වැඩසටහන හා සමරු තිළිණ ලබාදීම.

- 4.1. ඉතුරුම් ප්‍රවර්ධන වැඩසටහන පිළිබඳ ජනතාව දැනුවත් කිරීම ක්ෂේත්‍ර නිලධාරීන් හා ප්‍රජා සංවිධාන නායකයින් හරහා සිදුකළ යුතුය. තවදුරටත් දැනුවත් කිරීමට අපේක්ෂා කරන බැංකු සඳහා අත්පත්‍රිකාවක් මුද්‍රණය කර බෙදාහැරීමට ඉඩදෙනු ලැබේ. ඒ සඳහා දිවිනැගුම ප්‍රජා මූල බැංකුවකින් රු. 1000 උපරිම මුදලක් වියදම් කර, වැය ගිණුම - බැංකු ප්‍රවර්ධන ගිණුමට හර කර සටහන් තැබිය යුතුය.
- 4.2. ප්‍රචාරණ අත් පත්‍රිකාව සියලුම බැංකු වෙනුවෙන් මුද්‍රණය කිරීම සම්බන්ධීකරණය දිවිනැගුම ප්‍රජා මූල බැංකු සමිතිය සිදුකළ යුතුය. අත් පත්‍රිකා මුද්‍රණය අත්‍යවශ්‍ය අංගයක් නොවේ.
- 4.3. මෙම ඉතුරුම් වැඩසටහන යටතේ දැනටමත් පවතින දිරියමාතා ඉතුරුම් ගිණුමකට හෝ නව දිරියමාතා ගිණුමක් ආරම්භ කරන ගිණුම් සඳහා ඉතුරුම් කරන මුදල් සඳහා ගිණුම් හිමියන්ට සමරු තිළිණයක් ලබාදීමට හැක. සමරු තිළිණ වෙනුවෙන් බැංකුව උපරිම රැස් කරන මුළු තැන්පත් මුදලින් 5% නොඉක්ම වූ මුදලක් බැංකු අරමුදලින් වැය කිරීමට අවසර ඇත. මෙහිදී එක් එක් ගිණුම් හිමියා ප්‍රවර්ධන සතිය තුළ තැන්පත් කරන මුදලට සරිලන හා වෙනස් වූ සුදුසු සමරු තිළිණයක් ලබාදීම පිළිබඳ තීරණයක් ගැනීම කළමනාකරු ඇතුළු පාලක මණ්ඩලය වෙත පැවරේ. මෙයින් කවර අවස්ථාවක වුව ද ඒ ඒ ගිණුම් හිමියා තැන්පත් කරන මුදලට 5% ක් හෝ ඊට වැඩි වටිනාකමක් ඇති සමරු තිළිණයක් ලබාදීම නොකළ යුතුය.
- 4.4. 2016 මාර්තු 08 දින සිට 15 දක්වා දිරියමාතා ඉතුරුම් ප්‍රවර්ධන වැඩසටහන යටතේ තැන්පත් කරන මුදල්, බැංකුව තුළ අවම වශයෙන් මාස 06 ක් රඳවා ගැනීම සඳහා කටයුතු කළ යුතුය. සමරු තිළිණ ලබා ගැනීමේ අපේක්ෂාවෙන් තැන්පත් කර කෙටි කලකින් මුදල් ආපසු ලබා ගැනීමට කටයුතු කරන ගිණුම් හිමියන් සිටින බව ද වාර්තා වේ. එම තත්ත්වය වලක්වා ගැනීමට මෙවැනි උපදෙස් ලබාදීමට සිදු විය. මේ සම්බන්ධව බැංකු කාර්යය මණ්ඩලය විශේෂ අවධානය යොමු කිරීම කළ යුතුය.
- 4.5. සමරු තිළිණ තෝරාගැනීම හා මිලදී ගැනීම මූල්‍ය විනිවිදභාවය රැකෙන පරිදි සිදුකළ යුතුය. මෙම සමරු තිළිණ තෝරා ගැනීමේ දී බැංකුවට ප්‍රචාරණ සහයෝගයක් හා කීර්තිනාමයක් අත්පත් කර ගැනීමට හැකිවන පරිදි සිදු කළ යුතුය.

- 4.6. දිවිනැගුම ප්‍රජා මූල බැංකු සඳහා කඩිනමින් ඉදිරියේදී, හඳුන්වා දෙන ඇගයීම් වැඩසටහන හා ශ්‍රේණිගත (Grading) කිරීමේදී මෙවැනි ඉතුරුම් ප්‍රවර්ධන වැඩසටහන් තුලදී ඉලක්ක සපුරා ගැනීමට දක්වන උනන්දුව කෙරෙහි විශේෂ අවධානය යොමු කරන බවද දන්වමි.

5. දිවිනැගුම ප්‍රජා මූල බැංකු සමිති වල කාර්යභාරය

දිවිනැගුම ප්‍රජා මූල බැංකු සමිති මගින්, තම බල ප්‍රදේශයට අයත් බැංකු වල ක්‍රියාත්මක මෙම ප්‍රවර්ධන වැඩසටහන සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මහපෙත්වීම හා සහයෝගය ලබාදිය යුතුය

6. ප්‍රගති වාර්තා ලබාදීම.

- 6.1. ඇමුණුම 01 හි සඳහන් ආකෘතිය නිසිලෙස සම්පූර්ණ කර ප්‍රගතිය 2016/03/19 ට පෙර ප්‍රජා මූල සමිතියට ලබාදිය යුතුය.
- 6.2. දිවිනැගුම ප්‍රජා මූල බැංකු සමිති විසින් බැංකු වලින් ලබාගත් ප්‍රගතිය 2016/03/25 ට පෙර ඇමුණුම - 02 හි සඳහන් පරිදි සකස් කර දිස්ත්‍රික් දිවිනැගුම අධ්‍යක්ෂ වෙත යොමු කල යුතුය.
- 6.3. දිස්ත්‍රික් දිවිනැගුම අංශය විසින් 2015/04/05 ට පෙර සියලුම ප්‍රජා මූල බැංකු වල ප්‍රගතිය ඇමුණුම 02 හා පරිදි සකස් කර දිවිනැගුම ප්‍රජා මූල බැංකු අංශයට කඩිනමින් ලබාදිය යුතුය.


සුනන්දා පියසිරි,
අධ්‍යක්ෂ (ක්ෂුද්‍ර මූල්‍ය).


වන්දා චිත්‍රම්සිංහ,
අධ්‍යක්ෂ ජනරාල්.

පිටපත් :-

- | | | |
|---|---|--|
| 1. ලේකම් - සමාජ සවිබල ගැන්වීම් හා සුභ සාධන අමාත්‍යාංශය | - | කා.දැ.ගැ.ස. |
| 2. ගරු අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් - සමාජ සවිබල ගැන්වීම් හා සුභ සාධන අමාත්‍යාංශය | - | ගරු ඇමතිතුමා දැනුවත් කිරීම සඳහා හා කා.දැ.ගැ.ස. |
| 3. අතිරේක අධ්‍යක්ෂ ජනරාල් - දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව | - | කා.දැ.ගැ.ස. |
| 4. සියලුම දිස්ත්‍රික් දිවිනැගුම අධ්‍යක්ෂවරුන් | - | දැ.ස.හා අ.ක.ස. |
| 5. සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් | - | අ.ක.ස. |
| 6. ප්‍රධාන අභ්‍යන්තර විගණක | - | අ.ක.ස. |

2016 මාර්තු 08 ජාතික කාන්තා දිනයට සමගාමීව ක්‍රියාත්මක වූ

දිරියමාකා ඉතුරුම් ප්‍රවර්ධන වැඩසටහනෙහි ප්‍රගතිය

..... දිව්‍යාගුම ප්‍රජා මූල බැංකුව

විස්තරය	ගිණුම් සංඛ්‍යාව	රැස්කරන ලද තැන්පතු මුදල (රු.) *	වෙනත්
අළුතින් ආරම්භ කරන ලද			
දැනට ක්‍රියාත්මක ගිණුම් සඳහා රැස්කරන ලද			
අක්‍රීය ගිණුම් අතරින් සක්‍රීය කරන ලද			
එකතුව			

* ඒ ඒ ඉලක්ක වෙනුවෙන් රැස්කරන ලද තැන්පත් මුදල සඳහන් කළ යුතුය.

2016 මාර්තු 08 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ක්‍රියාත්මක වූ

දිරියමාකා ඉතුරුම් ප්‍රවර්ධන වැඩසටහනෙහි ප්‍රගතිය

..... දිව්‍යාගුම ප්‍රජා මූල බැංකු සමිතිය / දිස්ත්‍රික්කය

බැංකුවේ නම	අළුතින් ආරම්භ කරන ලද		දැනට පවතින ගිණුම් සඳහා රැස්කරන ලද තැන්පතු		අක්‍රීය තැන්පතු අතරින් සක්‍රීය කරන ලද		එකතුව	
	ගිණුම් සංඛ්‍යාව	රැස්කරන ලද තැන්පතු මුදල (රු.)	ගිණුම් සංඛ්‍යාව	තැන්පතු මුදල (රු.)	ගිණුම් සංඛ්‍යාව	තැන්පතු මුදල (රු.)	ගිණුම් සංඛ්‍යාව	තැන්පතු මුදල (රු.) *
එකතුව								

* රැස්කරන ඉහළම තැන්පතු මුදලෙහි සිට අඩුම මුදලක් රැස්කරන බැංකුව දක්වා,
පෙලගස්වා වාර්තාවක් සකස් කළ යුතුය.